



**ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමෙහි සිව්වැනි
සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි
2018 අප්‍රේල් 20**

මෙම ප්‍රකාශයේ අඩංගු අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මු. අරමුදලේ) නිලධාරීන්ගේ මතය වන අතර, එමගින් ජා.මු. අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන් පිළිබිඹු නොවේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කරගෙන, කළමනාකාරිත්වයේ අනුමැතියට යටත්ව, ජා.මු. අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙල කරනු ලබන අතර, එය ජා.මු. අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරේ.

- තවදුරටත්, රාජ්‍ය ආදායම් එක්රැස් කිරීම මගින් සමාජ සේවා සඳහා වන වියදම් සිදු කිරීමට අවස්ථාව හිමි වන අතර, රාජ්‍ය ණය ප්‍රමාණය තවදුරටත් අඩු වනු ඇත. රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රතිසංස්කරණ සිදු කිරීම, රාජ්‍ය මූල්‍ය අවදානම අවම කිරීම සඳහා තීරණාත්මක වනු ඇත.
- විනිමය අනුපාතිකයේ නම්‍යශීලීත්වය ඉහළ මට්ටමක පැවතීම සහ සංචිත ආරක්ෂණ මගින් විදේශීය අංශයේ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් වනු ඇත.
- ශ්‍රී ලංකාවේ වඩා තිරසාර සහ සර්ව සහභාගිත්වයකින් යුත් ආර්ථික වර්ධනයක් සඳහා පදනම ගොඩනැගීම සඳහා ආයතන ශක්තිමත් කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම මූලික අවශ්‍යතාවක් වේ.

කොළඹ දී සහ වොෂින්ටන් නුවර පැවති වසන්ත සාතුවේ රැස්වීම් අතරතුරදී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ ජා.මු. අරමුදලේ දූත පිරිසේ ප්‍රධානී, මැනුවලා ගොරෙති (Manuela Goretti) මහත්මිය විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

“ජා.මු. අරමුදලේ නිලධාරී කණ්ඩායම, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි සිව්වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවයකට එළැඹියේය. බලධාරීන් විසින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සාර්ථකව තවදුරටත් පවත්වාගෙන යෑම සහ ජාත්‍යන්තර සංවිත ශක්තිමත් කිරීම මගින්, වැඩසටහන යටතේ දෙසැම්බර් මස අවසානය සඳහා පැවති සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගන්නා ලදී. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම හමුවේ උද්ධමනය, දෙසැම්බර් මාසය සඳහා වූ ඇතුළත සීමාවෙහි ඉහළම අගය ඉක්මවුවද, එතැන් සිට නැවතත් ඇතුළත සීමාව තුළට පැමිණ ඇත. ඇතැම් ප්‍රමාදයන් හමුවේ වුවද, සම්පූර්ණ කිරීමට ඇති සියලුම ව්‍යුහාත්මක නිර්ණායක ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීහු පියවර ගනිමින් සිටිති.”

“කාලගුණික තත්ත්වය ආශ්‍රිතව ඇතිවූ කම්පනවල බලපෑම හේතුවෙන් 2017 වසරේදී වර්ධනය මන්දගාමී වුවද, පසුව, කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ආහාර මිල ගණන් පහළ වැටුණු අතර, ආර්ථිකය ද යථා තත්ත්වයට පත්වෙමින් පවතී. 2018 වසරේදී ද.දේ.නි.යෙහි වර්ධනය සියයට 4.0 ක මට්ටමකට පත් වනු ඇති අතර, උද්ධමනය සියයට 5.0 ට වඩා අඩුවෙන් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන යථා තත්ත්වයට පත් වෙමින් ඇති අතර මෑතදී නිකුත් කළ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව කෙරෙහි සාර්ථක අධි දායකත්වයක් ලැබුණි. කෙසේ වුවද, රටෙහි රාජ්‍ය ණය තත්ත්වය තවදුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතීම, ඉහළ ප්‍රතිමූල්‍යන අවශ්‍යතා පැවතීම සහ විදේශ අංශයේ බාහිර ආරක්ෂණ (External Buffers) අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනයන් සඳහා අවදානමක් පෙන්වයි.”

“ජා.මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලැබෙන වැඩසටහනකට අනුකූලව ස්වයංක්‍රීය ඉන්ධන මිල නියාමන යාන්ත්‍රණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමට යටත්ව 2018 වසරේ ජුනි මාසයේදී හතරවන සමාලෝචනය අවසාන කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ක්‍රියාමාර්ගය 2018 වසරේදී බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගනු ලබන ප්‍රධාන පියවරක් වනු ඇත. තවද, රජය සතු වාණිජ ව්‍යවසායවල පාලනය ශක්තිමත් කිරීමට සහ එමගින් රාජ්‍ය මූල්‍ය මත ඇති අවදානම අවම කිරීමට අවශ්‍ය ප්‍රයත්න දැරිය යුතු වේ. සමාජයීය

ඉලක්ක සපුරා ගැනීමට සහ ණය කළමනාකරණය වැඩිදියුණු කිරීමට, දේශීය ආදායම් පනත සහ 2018 අයවැයෙහි ඇති ආදායම් උත්පාදනය කිරීමේ අනෙකුත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. උද්ධමන පීඩනය අඩු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තර විමසිලිමත්භාවයකින් කටයුතු කළ යුතු අතර, අඛණ්ඩව සංචිත ඉහළ නංවා ගැනීමට සහ විනිමය අනුපාතිකයෙහි ඉහළ නමාගිලී බවක් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.”

“ජා.මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලැබෙන වැඩසටහන යටතේ ආර්ථිකයට කම්පන මගින් සිදුවිය හැකි බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට සහ සර්ව සහභාගිත්වයක් සහිත සවිමත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තීරණාත්මක වේ. රාජ්‍ය මූල්‍ය නීති (Fiscal Rules) වඩාත් ශක්තිමත් කිරීම සහ රජය සතු වාණිජ ව්‍යවසායවල පාලනය ශක්තිමත් කිරීම හරහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම; මුදල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති රාමුව නවීකරණය කිරීම; විදේශ වෙළඳාම ලිහිල් කිරීම; කාලගුණික බලපෑම් සහ ස්ත්‍රී පුරුෂ අසමානතාව අඩු කිරීම පිණිස වූ අයවැයකරණ ප්‍රතිපත්ති හරහා සර්ව සහභාගිත්වයක් සහිත ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩසටහන වේගවත් කිරීම මෙන්ම, වඩාත් හොඳින් ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මගින් බලධාරීන් සිය ‘2025 දැක්ම’ යටතේ වූ අරමුණු ඉදිරියට ගෙන යා යුතුය.”